

ජනක මතිෂ මීමනගේ එ. සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 1757 /2019 (2020.01.07 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිභේවා
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: ඩී.පී. හපුආරච්චි

අභියාචක ජනක මතිෂ මීමනගේ
 නොතිසි ලත් පාර්ශවය නම් කල නිලධාරී, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය

පෙනීසිටීම
 අභියාචක - ජනක මතිෂ මීමනගේ
 එල්.වී මීමනගේ
 පොදු අධිකාරිය - නොපැමිණි.

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2019.06.12
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	තොරතුරු ඉල්ලීම ලැබුණු බව දැන්වීම - 2019.06.27 තීරණය ලබා දී නොමැත
නම් කල නිලධරයා වෙත අභියාචනය යොමු කල දිනය	2019.07.10
නම් කල නිලධරයා තීරණය ලබා දුන් දිනය	(තොරතුරු ඉල්ලා සිටීම පිළිබඳ අභියාචනය ලද බව දැන්වීම - 2019.07.10 තීරණය ලබා දී නොමැත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකල දිනය	2019.08.09

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක විසින් 2019.06.12 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත තොරතුරු ඉල්ලා සිටින ලදී.

1. වෛද්‍ය ආඥා පනතේ වගන්ති අංක 60H හා 2006 අංක 21 දරන පෞද්ගලික වෛද්‍ය ආයතන ලියාපදිංචි කිරීමේ පනතේ 9C හා 10 වගන්ති උල්ලංඝනය කොට අවම සුදුසුකම් නැති විකිරණ ශිල්පියෙකුට සේවය කිරීමට හා හෙද නිලධාරීන්ට වැඩ කිරීමට අවසර ඇතිව ඩර්ඩන්ස් පෞද්ගලික රෝහලට වලංගු බලපත්‍රයක් 2015 වර්ෂයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා හා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ විසින් නිකුත් කළේ කෙසේද?
2. මිමනගේ හැරල්ඩ් ප්‍රනාන්දු මහතාට බේරියම් ඇනීමා පරීක්ෂණය සඳහා පනතට අනුව අවම සුදුසුකම් නොමැති නිලධාරීන් යෙදවීමට අවසර ලබා දුන්නේ කවරුන් විසින්ද?
3. වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණයක් නොමැතිව අවම සුදුසුකම් නොමැති පුද්ගලයන්ට බේරියම් ඇනීමා පරීක්ෂණය කිරීමට හැකි බව සඳහන් වන්නේ කුමන ආඥා පනතේද?

තොරතුරු නිලධාරියා පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ පිළිතුරු සැපයීමට අපොහොසත් වූ බැවින් අභියාචක විසින් 2019.07.10 දිනැතිව නම්කළ නිලධරයා වෙත අභියාචනයක් යොමු කරන ලදී. නම්කළ නිලධාරියාද පනත ප්‍රකාරව, නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බැවින් අභියාචක විසින් 2019.08.09 දිනැතිව කොමිෂන් සභාව වෙත අභියාචනයක් යොමු කරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේ දී උද්ගත වූ කාරණා:

අභියාචනා විභාග කිරීමට පෙරාතුව කොමිෂන් සභාවට, පොදු අධිකාරියේ පණිවිඩකරුවෙකු පැමිණ පවසා සිටියේ පොදු අධිකාරියට අභියාචනා විභාගයට පැමිණීමට නොහැකි බව ත් මෙම අභියාචනය සම්බන්ධයෙන් 26.12.2019 දිනැති ලිඛිත ප්‍රකාශයක් කොමිෂන් සභාව වෙත ලබා බවත් ය. මෙහි පිටපතක් අභියාචකට ද යොමු කල ඇති බව දැක්වේ.

අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරිය නොපැමිණි අතර අභියාචක පැමිණ සිටි බව කොමිෂන් සභාව නිරීක්ෂන කරන ලදී.

ඉහත තත්වයන් යටතේ, අභියාචනය 2020 ජනවාරි මස 28 වන දින පෙ.ව. 11.00 ට කල් තබන ලදී.



RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 1757 /2019 (2020.01.28 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

- සභාපති: මහින්ද ගම්මම්පිල
- කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
- කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
- කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිණි වල්ගම

අධ්‍යක්ෂ-ජනරාල්: ඩී.පී. හපුආරච්චි

අභියාචක: ජනක මතිෂ මිමනගේ

